

1. මූල්‍ය ප්‍රකාශන

1.1 තත්ත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයේ 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ ප්‍රමාණාත්මක ගිණුම්කරණ ප්‍රතිපත්තිවලට අදාළ තොරතුරු ද ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්වලින් සමන්විත 2024 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, ආයතනයේ මූල්‍ය ප්‍රකාශන තුළින් 2024 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්ත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්ත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතිවලට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිති යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්ත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාලනය කරන පාර්ශවයන්ගේ වගකීම

මෙම මූල්‍ය ප්‍රකාශන කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, ආයතනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරිත්වය ආයතනය ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා ආයතනයේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

ආයතනයේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධව පරීක්ෂා කිරීමේ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, ආයතනයේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යා යුතුය.

1.4 විගණන විෂය පථය (මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම)

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණන වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතිකවීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සැමවිටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, එහි ප්‍රමාණාත්මක භාවය මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි වන බලපෑම මත රඳා පවතී.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනයේ කොටසක් ලෙස මා විසින් විගණනයේදී වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ක්‍රියා කරන ලදී. මා විසින් තවදුරටත්,

- ප්‍රකාශ කරන ලද විගණන මතයට පදනමක් සපයා ගැනීමේදී වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇති විය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවීමේ අවදානම් හඳුනාගැනීම හා තක්සේරු කිරීම සඳහා අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කර ක්‍රියාත්මක කරන ලදී. වරදවා දැක්වීම හේතුවෙන් සිදුවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් සිදුවන බලපෑමට වඩා වංචාවකින් සිදුවන්නා වූ බලපෑම ප්‍රබල වන්නේ ඒවා දුස්සන්ධානයෙන්, ව්‍යාජ ලේඛන සැකසීමෙන් , චේතනාන්විත මඟහැරීමෙන්, වරදවා දැක්වීමෙන් හෝ අභ්‍යන්තර පාලනයන් මඟ හැරීමෙන් වැනි හේතු නිසා වන බැවිනි.
- අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳව මතයක් ප්‍රකාශ කිරීමේ අදහසින් නොවුවද , අවස්ථාවෝචිතව උචිත විගණන පරිපාටි සැලසුම් කිරීම පිණිස අභ්‍යන්තර පාලනය පිළිබඳව අවබෝධයක් ලබාගන්නා ලදී.
- භාවිතා කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය , ගිණුම්කරණ ඇස්තමේන්තුවල සාධාරණත්වය සහ කළමනාකරණය විසින් කරන ලද සම්බන්ධිත හෙළිදරව් කිරීම් අගයන ලදී.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම් වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතුය. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් වීමට හැකිය.
- මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය හා අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණව ඇතුළත් වී ඇති බව සහ හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල සමස්ථ ඉදිරිපත් කිරීම අගයන ලදී.

හැකි තාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ ආයතනයේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි විධිමත්ව හා

ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ ආයතනයේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, ආයතනය ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම සම්බන්ධයෙන් වූ විගණන නිරීක්ෂණ

1.5.1 මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීම පිළිබඳ අභ්‍යන්තර පාලනය

ගනුදෙනු කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරීබලය සහිතව ක්‍රියාත්මක කිරීම, අදාළ වන වාර්තාකරණ ප්‍රමිතිවලට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට අවශ්‍ය වන පරිදි ගනුදෙනු සටහන් කිරීම සහ වත්කම් සඳහා ගිණුම් කටයුතුභාවය පවත්වාගෙන යාම, කළමනාකාරිත්වයේ පොදු සහ නිශ්චිත අධිකාරී බලය සහිතව පමණක් වත්කම්වලට ප්‍රවේශ වීම, සටහන් කරන ලද වත්කම් සඳහා වූ ගිණුම්කටයුතුභාවය පවත්නා වත්කම් සමඟ සාධාරණ කාල වකවානුවලදී සැසඳීම සහ වෙනස්කම් ඇතොත් ඒවා සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම ආදිය සඳහා සාධාරණ තහවුරුවක් ලබාගැනීමට ප්‍රමාණවත් “මනාලෙස සැලසුම් කරන ලද” අභ්‍යන්තර ගිණුම්කරණ පාලන පද්ධතියක් ආයතනය විසින් පවත්වාගෙන යාම අවශ්‍ය වේ.

1.5.2 කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සඳහා වූ ගිණුම් ප්‍රමිතියේ 33.2(b) (vii) වගන්තිය අනුව සම්බන්ධිත පාර්ශවයන් සම්බන්ධයෙන් වන ගනුදෙනු අනාවරණය කිරීමක් සිදු කළ යුතු වුවද, ආයතනයේ සභාපතිනිය ආයතනයේ දේශන සඳහා සහභාගිවීමට අදාළව 2024 වර්ෂයේදී රු.425,500ක් දේශන ගාස්තු ලෙස ගෙවා තිබුණද ඒ පිළිබඳව මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.	2025 අවසාන ගිණුම් පිළියෙල කිරීමේදී සටහනක් මගින් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බව.	ගිණුම් ප්‍රමිතිය ප්‍රකාරව සම්බන්ධිත පාර්ශවයන් සම්බන්ධයෙන් වන ගනුදෙනුහෙළිදරව් කළ යුතුය.

1.5.3 ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ශ්‍රී ලංකා මුද්‍රණ ආයතනයට 2018 සැප්තැම්බර් 18 දින පවරා තිබූ , ඉඩමේ වටනාකම තක්සේරු කර ගිණුම්ගත කර නොතිබුණි.	මෙම ඉඩම සම්බන්ධව පාලක මණ්ඩලය සමඟ සාකච්ඡා කර තීරණයක් ගැනීමට නියමිත බව.	වත්කම් තක්සේරු කර ගිණුම්ගත කළ යුතුය

(ආ)	2023 වර්ෂයට අදාළ රු.1,393,030ක් වූ ප්‍රසාද දීමනා, දේශක ගාස්තු 2024 වර්ෂයේ වියදම් ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් අඩුවෙන් දක්වා තිබුණි.	2024 පෙබරවාරි ගිණුම් වාර්තා සැකසීමෙන් අනතුරුව පාලක මණ්ඩල තීරණය අනුව මෙම ප්‍රසාද දීමනාව තීරණය කොට ගෙවනු ලබන බවත් 2023 වර්ෂයේ දී උපවිත වියදමක් ලෙස මෙම ප්‍රසාද දීමනාව ගිණුම් වාර්තාවල කොපමණද යන්න තක්සේරු කල නොහැකි බව.	වියදම් නිවැරදිව හඳුනා ගෙන ගිණුම්ගත කළ යුතුය.
(ඇ)	2025 වර්ෂයට අදාළ රු.400,000ක් වූ පාඨමාලා ගාස්තු සමාලෝචිත වර්ෂයේ ආදායම ලෙස ගිණුම්ගත කිරීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ ලාභය එම ප්‍රමාණයෙන් වැඩියෙන් දක්වා තිබුණි.	2024 වර්ෂයේ දෙසැම්බර් මස ආරම්භක වැඩිමුළුවක් පවත්වනු ලැබූ බවත් මෙම පාඨමාලාවේ ආදායම 2024 වර්ෂයේ පාඨමාලා ආදායමට ඇතුළත් කොට ඇති බව.	කාලපරිච්ඡේදයට අදාළ ආදායම් නිවැරදිව හඳුනා ගෙන ගිණුම් ගත කළ යුතුය.
(ඈ)	මූල්‍ය ප්‍රකාශන අනුව සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට ප්‍රධාන කාර්යාලයෙන් ලැබිය යුතු ණය ශේෂය රු 24,291,015 .ක් වූ අතර ඉදිරිපත් කරන ලද උපලේඛණය අනුව එම ශේෂය රු. 23,711,016ක් වූයෙන් ශේෂයන් අතර රු.580,000ක වෙනසක් පැවතුණි.	2022 වර්ෂයට අදාළ රු. 580,000 ක උසස් තාක්ෂණ ඩිජිටල් පාඨමාලා හිඟ මුදල් බව.	මූල්‍ය ප්‍රකාශන හා උපලේඛන සසඳා නිවැරදි ශේෂයන් දැක්විය යුතුය.

1.6 ලැබිය යුතු සහ ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2016 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා කාලයට අදාළව පාඨමාලා වෙනුවෙන් අයවිය යුතු රු.25,267,565ක් සමාලෝචිත වර්ෂයේදීද අයකර ගැනීමට කටයුතු කර නොතිබුණි.	පාඨමාලාවන් හදාරන අතරතුර එම පාඨමාලාවන් හැර ගිය සිසුන්ගේ 2016/2022 දක්වා හිඟ පාඨමාලා ගාස්තු අයකර ගත නොහැකි බවත් 2022-2024 දක්වා ඇති හිඟ ණය මුදල් අය කර ගැනීමට කටයුතු කරනු ලබන බව.	හිඟ නොපමාව අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
2018 වර්ෂයේ සිට 2024 වර්ෂය දක්වා වූ කාලපරිච්ඡේදයට අදාළ රු.1,545,097ක් වූ විගණන ගාස්තු	මෙම වසර අවසාන වීමට පෙර මෙම විගණන ගාස්තු වලින් කොටසක් ගෙවීමට කටයුතු කරන කළ යුතුය.	2025 ජුනි 30 වන විටත් නිරවුල් බව. කිරීමට කටයුතු කර නොතිබුණි.

1.7 නීති, රීති, රෙගුලාසි සහ කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීති, රීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රාජ්‍ය ව්‍යාපාර චක්‍රලේඛය			
(i) 2022 දෙසැම්බර් 11 දිනැති අංක PED 04/2023 දරන චක්‍ර ලේඛය	චක්‍රලේඛ ප්‍රකාරව එක් සේවකයකුට රු.25,000ක් බැගින් සේවකයන් අට දෙනෙකු සඳහා රු.200,000ක් පමණක් ප්‍රසාද දීමනා ගෙවිය යුතු වුවත් , ඊට පටහැනිව ප්‍රසාද දීමනා ගෙවීමේදී එක් එක් නිලධාරියාගේ මූලික වැටුප පදනම් කර ගෙන එහි දෙගුණය බැගින් රු.911,650.ක් සමාලෝචිත වර්ෂයේදී ප්‍රසාද දීමනා ලෙස ගෙවා තිබුණි.	පාලක මණ්ඩලයේ අනුමැතිය මත මෙම සේවකයන් සඳහා ප්‍රසාද දීමනාව ලබා දී ඇති බව	චක්‍ර ලේඛ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.
(ii) 2021 නොවැම්බර් 16 දිනැති අංක 1/2021 දරන රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තු චක්‍ර ලේඛයෙහි මෙහෙයුම් අත්පොතෙහි 6.6 ඡේදය	ගිණුම් වර්ෂයක් අවසන්වී දින 60ක් ඇතුළත මූල්‍ය ප්‍රකාශන විගණකාධිපති වෙත ඉදිරිපත් කළ යුතු වුවද, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන විගණනයට ඉදිරිපත් කර තිබුණේ	ආයතනයේ නව පාලක මණ්ඩලයක් 2024 මාර්තු 25 වන දින පත් කිරීමෙන් අනතුරු මෙම ගිණුම් වාර්තා පාලක මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන ගිණුම් වාර්තා ඉදිරිපත් කිරීම	නියමිත දිනට ගිණුම් ඉදිරිපත් කිරීමට කටයුතු කළ යුතුය.

දින 60ක ප්‍රමාදයක් සිදුකල බැවින් මෙම සහිතව 2025 අප්‍රේල් ප්‍රමාදය සිදුවූ බව. 30 දින දීය.

- (ආ) 2018 අංක 19 දරණ ජාතික විගණන පනතේ 40(1) සහ 40(2) උප වගන්ති ආයතනයේ අභ්‍යන්තර විගණන කටයුතු සිදු කිරීම සඳහා අභ්‍යන්තර විගණකවරයෙකු පත්කර නොතිබුණි. ආයතනයේ ගණකාධිකාරීවරයකු හෝ අභ්‍යන්තර විගණකවරයෙකු සඳහා තනතුරු පිහිටුවා නොමැති බව. ජාතික විගණන පනත ප්‍රකාරව අභ්‍යන්තර විගණකවරයකු පත්කළ යුතුය.
- (ඇ) 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 41(1), අංක DMA/01-2019 දරන අභ්‍යන්තර විගණන මාර්ගෝපදේශයේ 03 ඡේදය, රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ 2021 නොවැම්බර් 16 දිනැති රාජ්‍ය ව්‍යාපාර මාර්ගෝපදේශ සංග්‍රහයේ 4.2 ඡේදය විගණන හා කළමනාකරණ කමිටුවක් පත්කර නොතිබුණි. පාලක මණ්ඩලය විසින් ගත් තීරණය අමාත්‍යාංශ ලේකම් වෙත දන්වා යවා අති බව. ජාතික විගණන පනත ප්‍රකාරව ,අභ්‍යන්තර විගණන හා කළමනාකරන කමිටු පත් කළ යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මෙහෙයුම් ප්‍රතිඵලය රු. 23,502,828ක අතිරික්තයක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ අතිරික්තය රු.23,967,609 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු.464,781ක පසු බෑමක් නිරීක්ෂණය විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 මෙහෙයුම් අකාර්යක්ෂමතා

- | | විගණන නිරීක්ෂණය | කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම | නිර්දේශය |
|-----|--|---|--|
| (අ) | ආයතනයේ මාතලේ ශාඛාවේ ඇස්තමේන්තුගත ආදායම රු.1,450,000ක් වුවද, ඉන් සියයට 40කට ආසන්න ඵනම් රු.590,000ක පමණ ඉලක්කයක් සපුරා ගැනීමට හැකි වී තිබූ අතර ඇස්තමේන්තුගත වියදම රු.753,497ක් වුවද සත්‍ය වියදම සියයට 127ක් ඵනම් රු.963,211 විය. | මාතලේ ශාඛාව දිගින් දිගටම අලාභ තත්ත්වයක් පැවතීම මත 2025 වර්ෂය තුළ පවත්වාගෙන යන පාඨමාලාවන් අවසන් වූ වහාම මෙම ශාඛාව වසා දැමීමට කටයුතු කරනු ලබන බව. | අලාභ තත්ත්වයක් ඇතිවීමට හේතු සොයා බලා නිසි පිළියම් යෙදිය යුතුය. |

(ආ) ආයතනයේ ක්‍රියාකාරී සැලැස්ම අනුව ප්‍රධාන ක්‍රියාකාරකම් 22ක් සැලසුම් කර තිබුණද ක්‍රියාකාරකම් 7ක් සමාලෝචිත වර්ෂය තුළදී සිදු කර නොතිබුණි.	2024 ක්‍රියාකාරී සැලැස්ම අනුව නව පාඨමාලාවන් කිහිපයක් පැවැත්වීමට සැලසුම් කර තිබුණද එම පාඨමාලාවන් සඳහා අවශ්‍ය අවම ශිෂ්‍ය /ශිෂ්‍යාවන් ලියාපදිංචි නොවීම මත මෙම පාඨමාලාවන් ආරම්භ කිරීමට නොහැකි බව.	ප්‍රමාණවත් පරිදි සිසුන් බඳවා ගැනීම සඳහා සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය.
---	---	---

3.2 මානව සම්පත් කළමනාකරණය

	විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ	නිර්දේශය
		අදහස් දැක්වීම	
(අ) 2023 මාර්තු 1 සිට 2025 පෙබරවාරි 28 දක්වා වසර දෙකක කාලයක් සඳහා ආයතනයේ විග්‍රාමික නිලධාරියෙකු අධ්‍යයන අධ්‍යක්ෂ තනතුර සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතියකින් තොරව කොන්ත්‍රාත් පදනම මත පත්කර 2024 වර්ෂයේ දෙසැම්බර් 31 දක්වා වැටුප් හා දීමනා ලෙස රු.2,860,000ක් ගෙවා තිබුණි.	මෙම අධ්‍යයන අධ්‍යක්ෂකගේ පත්වීම ආයතනයේ පාලක මණ්ඩලයේ අනුමැතිය මත ලබා දී ඇති බව.	විග්‍රාමික අයතන විධිවිධාන අනුව ස්ථීර නිලධාරියකු පත් කිරීමට කටයුතු කළ යුතුය.	සංග්‍රහයේ අනුව ස්ථීර නිලධාරියකු පත් කිරීමට කටයුතු කළ යුතුය.
(ආ) රාජ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතියකින් හා විශේෂ රාජකාරියක්ද පැවරීමකින් තොරව උපදේශකවරයකු පත්කර සමාලෝචිත වර්ෂයේදී රු.288,000ක් ගෙවා තිබූ අතර රු.168,000ක් ගෙවිය යුතුව තිබුණි.	මෙම උපදේශක තනතුර සඳහා පාලක මණ්ඩල අනුමැතිය හිමි වී ඇති බවත් එම උපදේශකවරයා සඳහා පැය 96 ක් වෙනුවෙන් රු. 288,000 හා පැය 56 වෙනුවෙන් රු. 168,000 ක මුදලක් ගෙවා ඇති බව.	රාජ්‍ය දෙපාර්තමේන්තු අනුමැතිය මත ක්‍රියාකළ යුතුය.	ව්‍යාපාර දෙපාර්තමේන්තු අනුමැතිය මත ක්‍රියාකළ යුතුය.